

ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව - 2024

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළකරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතික වීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනා ගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්පන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථය ද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සමාලෝචිත වර්ෂය තුළදී සිදුකරන ලද මෝටර් රථ අලුත්වැඩියා වියදම් රු.528,750 ක් ප්‍රාග්ධනික කර තිබීමෙන් ජංගම නොවන වත්කම් හා ප්‍රාග්ධන යෙදුමට ආදායමින් දායක වීමේ ගිණුමේ ශේෂය එම වටිනාකමින් වැඩියෙන් දැක්වුණි.	2025 වර්ෂයේ අවසන් ගිණුම මඟින් නිවැරදි කරන බව.	වියදම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ආ) සමාලෝචිත වර්ෂයේදී වැඩ නිම කරන ලද අලුත්නුවර පල යෝජනා ක්‍රමය සඳහා වැයකළ රු.285,010 ක් ගිණුම්ගත කර නොතිබුණි.	2025 වර්ෂයේ අවසන් ගිණුම මඟින් නිවැරදි කරන බව.	ව්‍යාපෘති වියදම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.
(ඇ) සමාලෝචිත වර්ෂයේ ජල ගාස්තු ආදායම් රු.2,472,151 ක් වැඩියෙන් ගිණුම්ගත කර තිබීමෙන් මෙහෙයුම් අතිරික්තය හා ජංගම වත්කම් (ලැබිය යුතු ආදායම්) එම වටිනාකමින් වැඩියෙන් දැක්වුණි.	2025 වර්ෂයේ අවසන් ගිණුම මඟින් නිවැරදි කරන බව.	ආදායම් නිවැරදිව ගිණුම්ගත කළ යුතුය.

1.6.2 නොසැසඳූ පාලන ගිණුම්

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ගිණුම් විෂයයන් 04 කට අදාළව සමාලෝචිත වර්ෂය අවසානයට මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂයන් සහ උපයෝගී ලේඛන අනුව ශේෂයන් අතර රු.2,714,524 ක වෙනසක් විය.	වෙනසට හේතු මේ වන විට සොයමින් පවතින බව.	වෙනසට හේතු හඳුනාගෙන නිවැරදි කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ වලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 127 වගන්තිය	සභා සීමාවේ පවතින සුසාන භූමි 133 ක අයිතිය පවරා ගැනීමට හා අනවසර පදිංචිකරුවන්ගේ ග්‍රහණයට ලක්වීමේ අවධානම අවම කර ගැනීම සඳහා ඒවායේ මායිම් නිරවුල් කර ගැනීමට කටයුතු කර නොතිබුණි.	සුසාන භූමි මැන ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් මගින් මැනුම් ඉල්ලීම් යොමු කර ඇති බව සහ සුසාන භූමි පවරා ගැනීමට අදාළව පළාත් පාලන කොමසාරිස්ගේ, මධ්‍යයම පරිසර අධිකාරියේ සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ එකඟතාවය ලබා ගැනීම සඳහා ලිපි යොමු කර ඇති බව.	අයිතිය පවරා ගැනීමට හා මායිම් නිරවුල් කර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි 371(5)	2002 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා නිකුත් කර තිබුණු එකතුව රු.3,998,332 ක් වූ අත්තිකාරම් 106 ක් 2025 අප්‍රේල් වන විටත් පියවා නොතිබුණි.	නොපියවූ අත්තිකාරම් රු.3,132,563 ක් කපා හැරීම සඳහා ආණ්ඩුකාරවර අනුමැතියට යොමුකර ඇති අතර සෙසු අත්තිකාරම්වලට අදාළව පරීක්ෂණ සිදු කරමින් පවතින බව.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.14,049,119 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.10,680,873 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

	2024				2023			
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	1,698,468	1,385,727	1,382,093	96,574	2,958,337	1,047,965	1,126,452	97,516
කුලී	6,655,000	4,571,907	4,505,707	715,575	5,115,480	4,537,460	4,544,640	638,375
බලපත්‍ර ගාස්තු	1,036,000	1,332,380	1,371,969	-	1,851,000	1,112,976	1,097,776	15,200
වෙනත් ආදායම්	<u>14,336,533</u>	<u>19,842,148</u>	<u>20,677,856</u>	<u>6,249,610</u>	<u>8,200,000</u>	<u>8,644,414</u>	<u>10,239,619</u>	<u>7,168,690</u>
	<u>23,726,001</u>	<u>27,132,162</u>	<u>27,937,625</u>	<u>7,061,759</u>	<u>18,124,817</u>	<u>15,342,815</u>	<u>17,008,487</u>	<u>7,919,781</u>

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සභාවේ ආදායම් රැස්කිරීමේ කාර්ය සාධනය සම්බන්ධ නිරීක්ෂණ පහත දැක්වේ.

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) දියුණු ගම් ප්‍රදේශ ලෙස 2018 වර්ෂයේදී හඳුනාගත් ප්‍රදේශ 03 කින් වරිපනම් බදු අය කර ගැනීම සඳහා එම කලාප සිතියම්ගත කර ගැසට් කිරීමට හා දේපල තක්සේරු කිරීමට 2024 වර්ෂය අවසන් වන විටත් කටයුතු කර නොතිබුණි.	මෙම කලාප සිතියම්ගත කිරීම, ගැසට් කිරීම්, තක්සේරු කිරීම් කටයුතු ඉදිරියේදී කිරීමට සැලසුම් කර ඇති බව.	වරිපනම් බදු අයකර ගැනීමට අදාළ ක්‍රියාමාර්ග කාර්යක්ෂම කළ යුතුය.

- | | | |
|--|--|--|
| <p>(ආ) සමාලෝචිත වර්ෂය අවසානයට අයවිය යුතුව පැවති රු.6,916,759 ක හිඟ ජල ගාස්තු ආදායමින් රු.5,716,687 ක් 2025 මාර්තු වන විටත් අයකරගෙන නොතිබුණි.</p> | <p>තවදුරටත් හිඟ ජල ගාස්තු අයවීමට ඇති බව.</p> | <p>හිඟ ජල ගාස්තු අයකර ගැනීමට කටයුතු කළ යුතුය.</p> |
| <p>(ඇ) 2023 වර්ෂයේදී සිදු කර තිබුණු ඉඩම් වෙන්දේසියකට අදාළව තාවකාලික තක්සේරුව මත පදනම්ව සියයට 01 ක ගාස්තුව අයකරගෙන තිබුණද, විකුණන ලද ඉඩම්වල තථ්‍ය වටිනාකම හඳුනාගෙන තවදුරටත් අයවිය යුතු හිඟ ගාස්තු අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.</p> | <p>පිළිතුරු ලබා දී නොතිබුණි.</p> | <p>විකුණන ලද ඉඩම්වල තථ්‍ය වටිනාකම හඳුනාගෙන තවදුරටත් අයවිය යුතු හිඟ ගාස්තු අයකර ගැනීමට කටයුතු කළ යුතුය.</p> |

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 පනතින් පවරා ඇති කාර්යයන් ඉටු කිරීම

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

3.1.1 සන අපද්‍රව්‍ය කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) (i) කැපොක්වත්ත සන අපද්‍රව්‍ය කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදියුණු කිරීමට අදාළව රු.1,179,374 ක් වැය කර 2018 වර්ෂයේදී ඉදිකර තිබුණු ක්ෂීර්ත පද්ධතිය (Leachate Treatment System) වසරක පමණ කාලයක සිට අක්‍රියව පවතින බැවින් කසළ කළමනාකරණ මධ්‍යස්ථානයේ අප ජලය රැස්වන පළමු ටැංකිය තුළින් උතුරා අසළ පිහිටි ඉඩමකට ගලාගෙන ගොස් තිබුණි.	අදාළ ස්ථානය පරීක්ෂා කර ලද තාක්ෂණික වාර්තාව අනුව කටයුතු කරමින් පවතින බව සහ අපජල පද්ධතියෙහි මෝටර් කාමරය තුළ සවිකර තිබුණු විදුලි මෝටරය නැතිවීම සම්බන්ධයෙන් මු.රෙ. 104 හානි පාඩු පරීක්ෂණයක් සිදුකර නැතිවීම/හානිවීම සම්බන්ධ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව.	අපද්‍රව්‍ය ක්ෂීර්ත පද්ධතිය (Leachate Treatment System) යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු අතර, විදුලි මෝටරය නැතිවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වගකිවයුත්තන් නිශ්චය කළ යුතුය.

- (ii) ඉහත ව්‍යාපෘතියේ අප ජල ටැංකි පද්ධතියෙහි මෝටර් කාමරය තුළ සවිකර තිබුණු රු.26,301 ක් වටිනාකමැති විදුලි වතුර මෝටරය 2022 ඔක්තෝබර් 12 දින සොරකම් කර තිබුණු නමුත් සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් සිදුව තිබුණු පාඩුව සම්බන්ධයෙන් මුදල් රෙගුලාසි 104 ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.
- අදාළ ස්ථානය පරීක්ෂා කර ලද තාක්ෂණික වාර්තාව අනුව කටයුතු කරමින් පවතින බව සහ අපජල පද්ධතියෙහි මෝටර් කාමරය තුළ සවිකර තිබුණු විදුලි මෝටරය නැතිවීම සම්බන්ධයෙන් මු.රෙ. 104 හානි පාඩු පරීක්ෂණයක් සිදුකර නැතිවීම්/හානිවීම් සම්බන්ධ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව.
- අපද්‍රව්‍ය ක්ෂීරිත පද්ධතිය (Leachate Treatment System) යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු අතර, විදුලි මෝටරය නැතිවීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා වගකිවයුත්තන් නිශ්චය කළ යුතුය.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2016 වර්ෂයේ සිට ඉදිරියට එන හිඟහිටි ක්‍රියාත්මක ආදායම් හා ජල සැපයුම් ගාස්තු රු.1,065,864 ක් සමාලෝචිත වර්ෂය තුළදී ද නිරවුල් කරගෙන නොතිබුණි.	2016 වසරේ සිට ඉදිරියට ගෙන එන මෙම මුදල අය කරගත යුත්තේ කාගෙන්ද යන්න පිළිබඳව කිසිදු ලිඛිත තොරතුරක් සොයාගත නොහැකි බව.	හිඟ ශේෂය නිරවුල් කර ගැනීමට කටයුතු කළ යුතුය.

3.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සභාව සතු ගලගම සංචාරක ගිමන්හල විධිමත්ව තක්සේරු කිරීමකින් තොරව රු.40,000 ක මාසික බදු වටිනාකමකට 2023 මාර්තු 01 සිට වර්ෂ 05 ක කාලයක් සඳහා විධිමත් අනුමැතියකින්ද තොරව බදු දී තිබුණි. මෙම ගොඩනැගිල්ල සඳහා 2022 අප්‍රේල් සිට 2022 නොවැම්බර් මාසය දක්වා කාලපරිච්ඡේදය වෙනුවෙන් අයවිය යුතු රු.367,600 ක හිඟ මුදල් 2025 අප්‍රේල් වන විටත් නිරවුල් කර ගෙන නොතිබුණි.	තක්සේරු වාර්තාව ලැබීමෙන් පසුව විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මගින් සුදුසු බදුකරුවෙකු වෙත ලබා දීමට කටයුතු කරන බව හා අයකර ගැනීමට ඇති බදු මුදල් කපා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩුකාරවර අනුමැතිය ලබා ගැනීම සඳහා ලිපියක් යොමු කර ඇති බව.	හිඟ මුදල් අයකර ගැනීමට හා ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට අනුකූලව ගොඩනැගිල්ල බදු දීමට කටයුතු කළ යුතුය.

(ආ) පුරනැඟුම ව්‍යාපෘතිය යටතේ රු.42,000,000 ක් වැය කර ඉදිකළ ගලගම බහුකාර්ය ගොඩනැගිල්ල සභාවට භාරගත් 2016 වර්ෂයේ සිටම අරමුණුගත කාර්යයන් වෙනුවෙන් යොදවා නොතිබුණි. පසුව එහි වටිනාකම තක්සේරු කිරීමකින් හා ටෙන්ඩර් කැඳවීමකින් තොරව 2022 ජනවාරි 11 දින රු.100,000 ක මාසික කුලී වටිනාකමකට පෞද්ගලික ආයතනයක් වෙත විධිමත් කුලී ගිවිසුමකින් තොරව කුලියට දී තිබුණි. 2022 ජූලි 11 දින ගිවිසුම අවසන්ව තිබුණද, කුලීකරු විසින් 2023 ජුනි දක්වා ගොඩනැගිල්ල සභාව වෙත භාර දී නොතිබුණි. නමුත් එම මාස 11 ක කාලය සඳහා අයවිය යුතු කුලී රු.1,100,000 ක් අයකර ගැනීමට සභාව කටයුතු කර නොතිබුණි.	මේ වන විට ගලගම බහුකාර්ය ගොඩනැගිල්ල සංචාරක මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අදාළ අලුත්වැඩියාවන් සිදුකර, නව තක්සේරු වාර්තා ද ලබා ගෙන තිබෙන බව හා එය ටෙන්ඩර් කර සුදුසු බදුකරුවෙකු වෙත ලබාදීමට කටයුතු කරමින් පවතින බව. එමෙන්ම, සභාවට අයවීමට තිබුණු බදු මුදල් අයකර නොගැනීම සම්බන්ධයෙන් සිදු වී ඇති අලාභයට වගකිව යුතු පාර්ශවයන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණයක් සිදුකිරීමට නියමිතව බව.	බහුකාර්ය ගොඩනැගිල්ල ඵලදායී ලෙස උපයෝජනය කිරීමට හා හිඟ කුලිය අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
--	--	--

3.4 වාහන පද්ධතිය කළමනාකරණය

විගණන නිරීක්ෂණය

ප්‍රාදේශීය සභාවට අයත් ලොරි රථයක විධිමත් ඉන්ධන දහන පරීක්ෂාවක් මගින් නිශ්චය කර තිබුණු ඉන්ධන දහන අගයන්ට පටහැනිව රියදුරු විසින් නිශ්චය කරන ලද අගයක් මත ඉන්ධන තුලනය කර කරමින් 2023 සැප්තැම්බර් 20 සිට 2024 අප්‍රේල් 10 දින දක්වා කාලපරිච්ඡේදය තුළ රු.42,334 ක් වටිනාකමැති ඉන්ධන ලීටර් 120.64 ක ප්‍රමාණයක් වැඩිපුර භාවිතා කර තිබුණි.

සභාවේ අදහස් දැක්වීම

මේ සම්බන්ධයෙන් පරීක්ෂාවක් සිදු කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බව.

නිර්දේශය

විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතුය.